



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි තෙවන වසර පරීක්ෂණය (බාහිර)- 2019

2025 - ජූලි

BCOME 3063 - බදුකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : හතරයි (04)

කාලය : පැය 03 යි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක 01

ඔබ කුමාර පෙරේරා මහතාගේ බදු උපදේශක ලෙස කටයුතු කරයි. ඔහු විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන අතර වර්තමානයේදී තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පහත තොරතුරු ඔහුගේ 2024 මාර්තු 31 න් අවසන් වර්ෂයට අදාළ ආදායම් හා වියදම් වේ.

01) මාසික රාජ්‍ය විශ්‍රාමික වෙනනය රු.50,000

02) ව්‍යාපාරයේ ආදායම් / වියදම්

- මූල්‍ය ප්‍රකාශන වලට අනුව ශුද්ධ ලාභය රු. 6,500,000
- ශුද්ධ ලාභය තුළ ඇතුළත් අනෙකුත් ආදායම් පහත පරිදි වේ.
 - ස්ථාවර තැන්පතු මත ලද ශුද්ධ පොළිය රු.237,500
 - ව්‍යාපාරයේ මෝටර් රථ ගාල ලෙස භාවිතා කළ ඉඩම කුලියට දීමෙන් ලද ආදායම රු.120,000 කි. කුලී වැසියා විසින් රඳවා ගැනීමේ බදු අඩු කොට නැත.
- වියදම් තුළ පහත දෑ ඇතුළත්ය.
 - වැටුප් රු.500,000
 - සේවක අර්ථසාධක අරමුදල රු.60,000
 - සේවක භාරකාර අරමුදල රු.15,000
 - ක්ෂය රු.750,000
 - සැපයුම්කරුවන් වෙනුවෙන් සංවිධානය කළ උත්සවය සඳහා සංග්‍රහ වියදම් රු.100,000
 - අපි වෙනුවෙන් අපි අරමුදල සඳහා මුදලින් කළ පරිත්‍යාග රු. 60,000
 - අනුමත ළමාරක්ෂණ නිවාසයකට පොත් පරිත්‍යාග රු. 100,000
 - පාරිතෝෂිත සඳහා වෙන්කිරීම රු.300,000 (පාරිතෝෂිත ගිණුමේ රු.120,000 ක ආරම්භක ශේෂයක් සහ රු.100,000 ක අවසන් ශේෂයක් පැවතුනි)
 - අඩමාණ ණය වෙන් කිරීම රු.40,000
 - ඔහු පසුගිය වර්ෂයේදී රු.1,000,000 ක ණය මුදලක් ලබාගත් අතර ඉන් රු.200,000 ක් ගෙවා කාර්යාල ප්‍රයෝජනයට පරිගණකයක් මිලට ගන්නා ලදී. තවත් රු.500,000 ක් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා යෙදවූ අතර, ඉතිරිය ඔහුගේ පුද්ගලික පරිහරණයට

තබා ගන්නා ලදී. මෙම ණය මුදල වෙනුවෙන් මෙම වර්ෂයේදී රු.100,000 ක පොළී ගෙවා ඇත.

- 2021/2022 වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ගොනුගත නොකිරීම නිසා ගෙවූ දඩ රු.50,000
- කාර්යාල කළමනාකරුට ව්‍යාපාරික ඩිජිටල් මාවක් හැදෑරීම සඳහා ගෙවන ලද පාඨමාලා ගාස්තු රු. 520,000
- දේපල, පිරිසත සහ උපකරණ

වත්කම	පිරිවැය (රු)	මිලට ගත් වර්ෂය
ඉඩම	7,000 000	2015 / 2016
ව්‍යාපාර ගොඩනැගිල්ල	6,500 000	2016 / 2017
මෝටර් කාර් රථය	3,500 000	2016 / 2017
මෝටර් වෑන් රථය	2,500 000	2021 / 2022
කාර්යාල ලී බඩු	500,000	2019 / 2020
පරිගණක හා උපාංග	200,000	2022 / 2023

03) අනෙකුත් ආදායම් ලැබීම්.

- රඳවා ගැනීමේ බදු අඩු කළ පසු නේවාසික සමාගමකින් ලද ලාභාංශ රු.200,000
 - මහබාගේ පිහිටි ඔහුගේ නිවසක් කුලියට දීමෙන් ලබන මාසික කුලී ආදායම රු.25,000 යි.
- මෙම නිවස සඳහා වර්ෂය තුළ කිසිදු අලුත්වැඩියාවක් සිදු කර නැත.

04) පෙරේරා මහතා විසින් කාර්තුවකට රු.100,000 බැගින් ස්වයං තක්සේරු ක්‍රමය මත බදු ගෙවා ඇත.

ඔබ විසින් කුමාර පෙරේරා මහතාගේ 2023 / 2024 තක්සේරු වර්ෂයට අදාළව පහත සඳහන් දෑ ගණනය කරන්න.

- i. තක්සේරු ආදායම
- ii. බදු අයවන ආදායම
- iii. අවසන් බදු වගකීම

(මුළු ලකුණු 30)

ප්‍රශ්න අංක 02

2009 නොවැම්බර් 16 වන දින සිට අනුරාධ ගමගේ මහතා මැක්ස්වෙල් සමාගමෙහි අලෙවි කළමනාකරු ලෙස සේවය කරයි. පහත තොරතුරු 2023 / 2024 තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ සේවා නියුක්තියට අදාළ වේ.

- මාසික වැටුප් - රු.600,000
- මාසික සංග්‍රහ දීමනා - රු.30,000
- මාසික අනෙකුත් දීමනා - රු. 50,000
- වර්ෂය තුළ සේවා නියුක්ත අරමුදල සඳහා සමාගමේ දායකත්වය - රු.979,200
- ලද ප්‍රසාද දීමනා - රු.900,000 (මෙම ප්‍රසාද දීමනා 2023 මාර්තු මස ප්‍රකාශ කොට 2023 අප්‍රේල් මස ලැබී ඇත.)
- අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් උසස් සාමාර්ථයක් ලැබීම වෙනුවෙන් සමාගම විසින් ඔහුගේ පුතුට ගෙවනු ලැබූ ශිෂ්‍යත්ව මුදල - රු.250,000
- ඔහු වර්ෂය තුළ රෝහල් ගත වූ අතර සමාගම විසින් වෛද්‍ය බිල්පත් - රු.250,000 ක් ප්‍රතිපූර්ණය කරන ලදී.තවද සමාගම විසින් සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදෙන සෞඛ්‍ය රක්ෂණයට ඔහු හිමිකම් කියන අතර එහි වාරිකය ලෙස - රු.240,000 ක් සමාගම විසින් ගමගේ මහතා වෙනුවෙන් වර්ෂය තුළ ගෙවා ඇත.
- ඔහු සමාගම විසින් ලබාදුන් නුගේගොඩ නගරසභා බල ප්‍රදේශයේ පිහිටි නිවසක වාසය කරයි.
- සමාගම විසින් ඔහුගේ පුද්ගලික හා කාර්යාල ප්‍රයෝජනය සඳහා ඉන්ධන හා රියදුරකු සමඟ මෝටර් කාර් රථයක් ලබා දී ඇත.මෙම මෝටර් රථයට අදාල නිවැරදි ගමන් වාර්තා සමාගම විසින් තබා ඇත.ඒ අනුව 2023 / 2024 වර්ෂය සඳහා ඔහුගේ ගමන් වාර්තා පහත පරිදි වේ.
 - කාර්යාල ප්‍රයෝජනය සඳහා - කි.මී 15, 500
 - පුද්ගලික ප්‍රයෝජනය සඳහා - කි.මී 28, 000
- ගමගේ මහතාට ව්‍යාපාරයේ කොටස් 1000 ක් - රු.100 බැගින් මිලට ගැනීමට අර්ථසාධක ලද අතර එම අවස්ථාවේ කොටසක වෙළඳ මිල - රු.85 ක් විය. වර්ෂය තුළ - රු.100,000 ක් ගෙවා ඔහු කොටස් 1000 ක් මිලට ගන්නා ලදී. එම අවස්ථාවේදී කොටසක වෙළඳ මිල - රු.175 ක් විය.
- ජංගම දුරකථන ගාස්තු ප්‍රතිපූර්ණය - රු.80,000
- සිංගප්පූරුවට කල පුද්ගලික සංචාරයක් සඳහා රු.400,000 ක් වූ ගුවන් ගමන් පත්‍ර ගාස්තුද ව්‍යාපාරික සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට ගුවන් ගමන් ගාස්තු ලෙස - රු.300,000 ක් ද හෝටල් ගාස්තු ලෙස - රු.500,000 ක් ද ඔහුට ලැබුණි.
- ඔහු සමාගම වෙනුවෙන් කල - රු.15,000 ක වියදමක් ප්‍රතිපූර්ණය කරන ලදී.

2023 / 2024 තක්සේරු වර්ෂය සඳහා අනුරාධ ගමගේ මහතාගේ බද්දට යටත් වන සේවා නියුක්ත ආදායම් ගණනය කරන්න.

(මුළු ලකුණු 30)

ප්‍රශ්න අංක 03

අ) ශ්‍රී ලංකාවේ අවසන් රඳවා ගැනීමේ බදු වලට යටත් ආයෝජන ආදායම් ප්‍රභවයන් හඳුනා ගන්න.

(ලකුණු 05)

ආ) වසර 15 ක් විදේශ සමාගමක සේවය නිම කොට සරත් සිල්වා මහතා 2013 දී ශ්‍රී ලංකාවට පැමිණි. ඔහුගේ පැමිණීමේ සිට ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ ගම්පහ පිහිටි තම නිවසේ වාසය කරන ලදී. ඔහු අන්තිම කැමති පත්‍රයෙන් තම දේපල පවරා 2018 ජුනි 18 දින මිය ගිය අතර පවුලේ නීතිඥවරයා විසින් එම දේපල අයිතිය පහත පරිදි ලියා වෙන්කොට දෙන ලදී.

වත්කම	උරුමකරු	පිරිවැය (රු)	පවරන අවස්ථාවේදී වෙළඳපල අගය (රු)
ගම්පහ නිවස	බේරිද	9,500,000	18,500 000
ගාල්ලේ නිවස	දියණිය	5,500,000	8,750 000
මාතර නිවස	වැඩිමල් පුත්‍ර	6, 000,000	9,500,000
කැළණියේ ඉඩම	බාල පුත්‍ර	5,750,000	10,500,000

දියණිය තම මව සමඟ ගම්පහ නිවසේ වාසය කරන ලදී. 2012 වර්ෂයේ සිට වැඩිමල් පුත්‍ර වාසය කළේ මාතර පිහිටි නිවසෙහිය. 2023/2024 තක්සේරු වර්ෂය තුළ පහත ගනුදෙනු සිදු විය.

- ගාල්ලේ පිහිටි නිවස දියණිය විසින් රු.11,450 000 කට විකුණන ලදී. එම අවස්ථාවේදී ඇය විසින් රු.100,000 ක් ප්‍රචාරණය සඳහා ද රු.114,000 ක් මුද්දර ගාස්තු ලෙසද රු.114,000 ක් නීතිඥ ගාස්තු ලෙසද දරන ලදී.
- බාල පුත්‍ර තම ඉඩම වටිනාකමක් රහිතව තම මවට පවරන ලදී. එම අවස්ථාවේදී ඉඩමේ වෙළඳපල වටිනාකම රු.12,000,000 ක් වූ අතර මුද්දර ගාස්තු රු.120,000 ක් ද නීතිඥ ගාස්තු රු.10,000 ක් ද ඔහු දරන ලදී.

2023 / 2024 තක්සේරු වර්ෂය සඳහා සිල්වා පවුලේ ඉහත ගනුදෙනු නිසා පැන නැගෙන ආදායම් බදු වගකීම් හඳුනා ගන්න.

(ලකුණු 15)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 04

අ) ශ්‍රී ලංකාවේ තේවාසික නීතිය සාකච්ඡා කරන්න

(ලකුණු 03)

ආ) මූලික සේවා නියුක්තිය, ද්විතීක සේවා නියුක්තියෙන් වෙන්කොට දක්වන්න.

(ලකුණු 05)

ඇ) බදු මූලධර්ම හතර ලැයිස්තුගත කොට විස්තර කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 20)